



ජාතික විගණන කාර්යාලය

தேசிய கணக்காய்வு அலுவலகம்

NATIONAL AUDIT OFFICE



මගේ අංකය
எனது இல.
My No.

CAM/B/ITN/I/FA/2024

ඔබේ අංකය
உமது இல.
Your No.



2025 මැයි 30 දින


සභාපති

ඉන්ඩිපෙන්ඩන්ට් ටෙලිවිෂන් නෙට්වර්ක් ලිමිටඩ්

ඉන්ඩිපෙන්ඩන්ට් ටෙලිවිෂන් නෙට්වර්ක් ලිමිටඩ් 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන සහ වෙනත් තෛතික හා නියාමන අවශ්‍යතා පිළිබඳ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12 වන වගන්තිය ප්‍රකාරව විගණකාධිපති වාර්තාව

යථෝක්ත වාර්තාව සහ සහතික කරන ලද මූල්‍ය ප්‍රකාශන මේ සමඟ එවා ඇත.

පී.එච්.ඩී. ධර්මපාල
විගණකාධිපති (වැ.බ)



පිටපත් :-

01. ලේකම්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය
02. ලේකම්, මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය

DGM (F)
f. u. a.
st. f.
9/6/25

cc: Auditor G. report - AXI (A)
fua.
CIA - f. i.





ජාතික විගණන කාර්යාලය

தேசிய கணக்காய்வு அலுவலகம்

NATIONAL AUDIT OFFICE



මගේ අංකය
எனது இல. My No.

සිප්එම්/බී/අයිටීඑන්/1/එස්පී/2024

ඔබේ අංකය
உமது இல. Your No.

11 JUN 2025

FINANCE DIVISION
INDEPENDENT TELEVISION NETWORK LTD

2025 මැයි 30 දින

සභාපති

ඉන්ඩිපෙන්ඩන්ට් ටෙලිවිෂන් නෙට්වර්ක් ලිමිටඩ්

ඉන්ඩිපෙන්ඩන්ට් ටෙලිවිෂන් නෙට්වර්ක් ලිමිටඩ්හි 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන සහ වෙනත් තෛතික හා නියාමන අවශ්‍යතා පිළිබඳව 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12 වන වගන්තිය ප්‍රකාරව විගණකාධිපති වාර්තාව

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

ඉන්ඩිපෙන්ඩන්ට් ටෙලිවිෂන් නෙට්වර්ක් ලිමිටඩ්හි 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන , ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව මාගේ වාර්තාව යථා කාලයේදී පාර්ලිමේන්තුවේ සහාගත කරනු ලැබේ.

මාගේ වාර්තාවේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනම කොටසේ විස්තර කර ඇති කරුණු වලින් වන බලපෑම හැර, සමාගමේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

(අ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 01 හි 61 ඡේදය ප්‍රකාරව පවතින බැඳියාවන් ජංගම නොවන වගකීම් හා ජංගම වගකීම් ලෙස වර්ගීකරණය කර මූල්‍ය ප්‍රකාශන වල ඉදිරිපත් කළ යුතු වුවත් ඉන් බැහැරව ටොරින්ටන් ඉඩම සඳහා ඉදිරි වසර 8 ක් තුළදී ගෙවිය යුතු හිඟ බදු කුලී වටිනාකම තුළ ඇතුළත් වූ රු. 39,672,000 ක ජංගම නොවන වගකීම් ප්‍රමාණය, ජංගම වගකීම් යටතේම දක්වා තිබුණි.

(ආ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 01 හි 69 ඡේදය ප්‍රකාරව ජංගම වගකීමක් ලෙස හඳුනාගැනීමේ නිර්ණායකයන්ට පටහැනිව ස්වාධීන රුපවාහිනී සේවයේ රු.87,111,773 ක් වූ ණයගැති බැර ශේෂයන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීමක් ලෙස වෙළඳ ණය හිමි යටතේ දක්වා තිබුණි.මෙම වටිනාකම තුළ රු.29,204,157 ක් ණයගැති ලැබීම් නිවැරදි නොවන ණයගැති හා කොන්ත්‍රාත් අංකයන්ට බැරවීම්, ණයගැතියන් වැඩිපුර මුදල් ගෙවීම් හා විනිමය අනුපාතයේ වෙනස්වීම් මත ඇති වී තිබූ අතර ඒවා හඳුනාගෙන ගිණුම්වලින් නිරවුල් නොකිරීම නිසා ණයහිමි වටිනාකම එම ප්‍රමාණයෙන් වැඩියෙන් ගිණුම්වල දක්වා තිබුණි.



- (ඇ) ලංකා බැංකුව ටොරින්ටන් හා පැලවත්ත ශාඛාවන්හි ජංගම ගිණුම් වෙත ලැබී තිබූ රු.2,653,561 ක මුදල් ලැබීම්, හඳුනාගැනීමට කටයුතු නොකර ණයහිමි ශේෂ වශයෙන් සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන වල ජංගම වගකීමක් ලෙස වෙළඳ ණය හිමි ශේෂයන් යටතේ දක්වා තිබුණි. ඒ හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ වෙළඳ ණය හිමි වටිනාකම එම ප්‍රමාණයෙන් වැඩියෙන් ගිණුම්වල දක්වා තිබුණි.
- (ඈ) සමාලෝචිත වර්ෂයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ වසන්තම් ටී.වී හි වෙළඳ ණයගැති යටතේ වූ වාණිජ ණයගැති වටිනාකම ගණනය කිරීමේ දී රු.19,721,115 ක් වූ ණයගැති බැර ශේෂයන් හඳුනාගැනීමකින් තොරව මුළු වාණිජ ණයගැතියන්ගෙන් අඩුකර ගිණුම්වල දක්වා තිබුණි. ඒ හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ වාණිජ ණයගැති වටිනාකම එම ප්‍රමාණයෙන් අඩුවෙන් ගිණුම්වල දක්වා තිබුණු අතර එය මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහනක් මගින් හෙළිදරව් කිරීම් කර හෝ නොතිබුණි.
- (ඉ) ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත අංක 07 හි 31 සිට 42 දක්වා වන ඡේද ප්‍රකාරව සමාගම විසින් මූල්‍ය ප්‍රකාශන වල දක්වා ඇති මූල්‍ය උපකරණයන්හි අවදානම් විශ්ලේෂණය කර මූල්‍ය ප්‍රකාශන වල හෙළිදරව් කර නොතිබුණි.
- (ඊ) ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත අංක 09 හි 5.5.13 සිට 5.5.16 දක්වා වන අපේක්ෂිත ණය අලාභ (Expected Credit Loss) ඡේද ප්‍රකාරව මූල්‍ය වත්කමක ණය අවදානම මූලික හඳුනාගැනීමේ සිට සැලකිය යුතු අන්දමින් වැඩි වී ඇත්නම් හානිකරණ අලාභ සඳහා ගැලපීම් කළයුතු වුවත් අයකරගැනීමේ ඉහළ අවදානමක් පවතින ස්වාධීන රුපවාහිනී ආයතනයේ මුළු වාණිජ ණයගැති වටිනාකමින් වර්ෂ 05 ඉක්මවූ වටිනාකම රු.233,444,111 ක් සඳහා එසේ ගැලපීම් සිදුකර නොතිබුණි. එමෙන්ම සමාගම විසින් සමාලෝචිත වර්ෂය තුලදී ප්‍රති වෙළඳ ණය ගැතියන් සඳහා අඩමාණ ණය වෙන් කිරීමේ දී 2013 වර්ෂයට පෙර පැවති මුළු ප්‍රති වෙළඳ ණය ගැති ශේෂ වටිනාකම සඳහා පමණක් වෙන් කර තිබූ අතර 2014 වර්ෂයේ සිට 2021 දක්වා වූ රු.14,182,382 ක ප්‍රතිවෙළඳ ණයගැතියන් සඳහා වූ අඩමාණ ණය වෙන්කිරීම සමාලෝචිත වර්ෂයේ සිදුකර නොතිබුණි.
- (උ) මූල්‍ය ප්‍රකාශනයන්හි විස්තරාත්මක සටහන් යටතේ දක්වා ඇති මූල්‍ය වත්කම් වර්ගීකරණය 2018 වර්ෂයේ බලාත්මක වූ ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත අංක 09 අනුව සිදු කළ යුතු වුවද සමාගම ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 39 අනුව වර්ගීකරණය සිදු කර තිබුණි.
- (ඌ) ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත අංක 15 හි 119 හා 124 වැනි ඡේදයන් ප්‍රකාරව ගණුදෙනුකරුවන් සමඟ ඇතිකරගන්නා වූ ගිවිසුම් මත හට ගන්නා අයහාරය සම්බන්ධ කාර්යසාධන බැඳීම් කවරේද යන්නත්, 125 ඡේදය ප්‍රකාරව කාර්යසාධන බැඳීම් සම්පූර්ණ කිරීම, ඒ මත අයහාරය හඳුනාගැනීම හා වැදගත් විනිශ්චයන්ට අදාළ හෙළිදරව් කිරීම් සිදු කළ යුතු වුවද මූල්‍ය ප්‍රකාශන වල අදාළ හෙළිදරව් කිරීම් සිදු කර නොතිබුණි.
- (එ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 21 ප්‍රකාරව, වසන්තම් රුපවාහිනී නාලිකාව සඳහා 2019 වර්ෂයේ සිට විදේශ මුදලින් මිල දී ගන්නා ලද විදේශීය ටෙලිනාට්‍ය 04 ක විකාශය වූ කතාංග සඳහා සමාලෝචිත වර්ෂයේ අවසන් දිනට ගෙවිය යුතුව පවතින හිඟ වටිනාකම ඇමෙරිකානු ඩොලර් 354,950 ක් එදිනට පැවති තැන් විනිමය අනුපාතය අනුව පරිවර්තනය කර මූල්‍ය ප්‍රකාශන වල ඉදිරිපත් කර නොතිබුණි. මේ හේතුවෙන් වර්ෂයේ අලාභය රු.12,213,294 ක වටිනාකමින් අවතක්සේරු වී මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ උපරිත ගිණුම් ශේෂය එම වටිනාකමින් අඩුවෙන් දක්වා තිබුණි. එමෙන්ම උක්ත ප්‍රමිතය ප්‍රකාරව you tube ආදායම ගණනය කිරීමේදී එදිනට පැවති තැන් විනිමය අනුපාතය අනුව පරිවර්තනය

කර ගිණුම්ගත කළයුතු වුවත් ඊට පටහැනිව බොලර් මිලදීගැනීමේ රේඛය අනුව පරිවර්තනය කර ගිණුම්ගත කර තිබුණි. එමෙන්ම මෙහිදී බැංකුව විසින් සෘජුවම අඩුකර තිබූ රු. 360,377 ක මුදල බැංකු ගාස්තු ලෙස ගිණුම් ගත කරනු වෙනුවට විනිමය හුවමාරු අලාභ ලෙස ගිණුම්ගත කර තිබුණි.

- (ඒ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 24 අනුව මූල්‍ය ප්‍රකාශන වල සම්බන්ධිත පාර්ශවයන් සම්බන්ධව හෙළිදරව් කිරීම් කල යුතු වුවද සමාගම විසින් ප්‍රධාන කළමනාකාරීත්වයේ පුද්ගලයන් සම්බන්ධයෙන් අදාළ තොරතුරු මූල්‍ය ප්‍රකාශන වල සටහන් අංක 30 යටතේ හෙළිදරව් කර නොතිබුණි.
- (ඔ) සමාගමේ මෙහෙයුම් කටයුතු සඳහා තාක්ෂණික උපකරණ බහුලව භාවිතය හා ඒ තුළ සිදුවන නිරන්තර යල්පැනීම් හේතුවෙන් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 36 හි 09 ඡේදය ප්‍රකාරව සෑම වාර්තාකරණ කාලපරිච්ඡේදයක් අවසානයේම වත්කම් භානිකරණය පිළිබඳ පරීක්ෂාවක් සිදු කල යුතු වුවත් සමාගම විසින් වත්කම් භානිකරණ තක්සේරුවක් සිදු කර භානිකරණ අලාභ ගිණුම් වලට හඳුනාගෙන නොතිබුණි.
- (ඕ) ටෙලි නාට්‍ය 04 කට අදාළව, සමාලෝචිත වර්ෂයේ මිලදී ගැනීමේ වියදම හා ගෙවිය යුතු රු.1,670,000 ක් වැඩියෙන් ගිණුම්ගත කිරීම නිසා සමාගමේ ලාභය එම ප්‍රමාණයෙන් අඩුවෙන් ද උපවිත වියදම් එම ප්‍රමාණයෙන් වැඩියෙන්ද දක්වා තිබුණි.
- (ක) සමාලෝචිත වර්ෂයේ මුදල් ප්‍රවාහය පිළියෙළ කිරීමේ දී වර්ෂය තුළ මෝටර් රථ, පිරියන හා යන්ත්‍රෝපකරණ, ලී බඩු හා සවිකිරීම් හා වෙනත් ජංගම නොවන වත්කම් විකිණීමෙන් ලද රු. 3,579,874 ක මුදල් ප්‍රවාහයන් ආයෝජන ක්‍රියාකාරකම් යටතේ හඳුනාගෙන නොතිබුණු අතර මෙම වත්කම් සම්පූර්ණයෙන් ක්ෂය වූ වත්කම් බැවින් විකිණීමෙන් ලද මුළු මුදල් ප්‍රවාහයම විකිණීමෙන් ලද ලාභය ලෙස හඳුනාගතහැකි වුවත් මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ බදු පෙර ශුද්ධ ලාභයට රු.3,579,874 වෙනුවට රු.2,917,303 ක් පමණක් හඳුනාගැනීම නිසා රු.662,571 කින් මෙහෙයුම් ක්‍රියාකාරකම් යටතේ ශුද්ධ මුදල් ප්‍රවාහය වැඩියෙන් දක්වා තිබුණි.
- (ග) සමාලෝචිත වර්ෂයේ පොලී ආදායම රු.37,882,207 ක් ලෙස විස්තීර්ණ ආදායම් ප්‍රකාශනයට හඳුනාගෙන තිබුණද මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේදී පොලී ආදායම රු.41,385,242 ක් ලෙස හඳුනාගැනීම නිසා මෙහෙයුම් ක්‍රියාකාරකම් යටතේ ශුද්ධ මුදල් ප්‍රවාහය රු.3,503,035 ක් අඩුවෙන් දක්වා තිබුණි.
- (ච) එමෙන්ම, මෙහෙයුම් ක්‍රියාකාරකම් යටතේ ශුද්ධ මුදල් ප්‍රවාහය ගණනය කිරීම සඳහා කාරක ප්‍රාග්ධන වෙනස්වීම් ගැලපීමේ දී වෙනත් ගෙවිය යුතු දැනි අඩුවීම රු.56,937,978 ක් විය යුතු වුවද මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ රු.59,982,315 ක් දක්වා තිබීම හේතුවෙන් මෙහෙයුම් ක්‍රියාකාරකම් යටතේ ශුද්ධ මුදල් ප්‍රවාහය රු.3,044,337 ක් අඩුවෙන් දක්වා තිබුණි.
- (ජ) ඉකුත් වර්ෂයට අදාළව සමාලෝචිත වර්ෂය තුළදී ගෙවා තිබුණු අලෙවි විධායක කොමිස් රු.3,840,289 ක් වෙන්කිරීමේ ගිණුම හර කිරීම වෙනුවට වියදම් ගිණුම හර කිරීමත්, සමාලෝචිත වර්ෂයද ඇතුළුව අලෙවි විධායක කොමිස් වෙන්කර තිබියදී 2025 වර්ෂයේදී ගෙවූ රු.4,041,085 ක වටිනාකම නැවත වෙන් කිරීමක් ලෙස ගිණුම්ගත කිරීම නිසාත් වර්ෂයේ වියදම් හා ජංගම වගකීම් එම වටිනාකමින් වැඩිපුර දක්වා තිබුණි. එමෙන්ම, 2022 වර්ෂයට පූර්ව වර්ෂයන්ට අදාළ අලෙවි විධායක කොමිස් රු.941,262 ක් වෙන් කිරීමේ ගිණුමෙන් ඉවත් කිරීමේ දී රඳවාගත් ඉපයීම් බැර කරනු වෙනුවට වර්ෂයේ වියදම් ගිණුම බැර කර තිබීම නිසා එම වටිනාකමින් වර්ෂයේ වියදම හා රඳවාගත් ඉපයීම් අඩු වී තිබුණි.

තවද, අලෙවි විධායක කොමිස් ගණනය කිරීමේ දී 2025 වර්ෂයේ ඉන්වොයිස්පත් භාවිතා කිරීම නිසා රු.177,022 කින් සමාලෝචිත වර්ෂයේ වියදම හා ජංගම වගකීම් වැඩි වී තිබුණි.

- (ට) ස්වාධීන රුපවාහිනී ආයතනය සමාලෝචිත වර්ෂයට අදාළව නියෝජිත කොමිස් වියදම වශයෙන් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය තුළ රු. 8,692,022 ක් හඳුනාගෙන ඇතත් ඒ තුළ 2016 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා වූ කාලයට අදාළව සමාලෝචිත වර්ෂය තුළ ගෙවා තිබූ නියෝජිත කොමිස් රු. 5,601,155 ක් උපරිත වියදම් ගිණුමට හර කරනු වෙනුවට ප්‍රවර්තන වර්ෂයේ වියදමක් ලෙස ගිණුම් ගත කර තිබුණි. ඒ අනුව රු. 5,601,155 කින් ප්‍රවර්තන වර්ෂයේ ලාභය අඩු වී ජංගම වගකීම් එම ප්‍රමාණයෙන් වැඩියෙන් ගිණුම්වල දක්වා තිබුණි.
- (ඩ) 2011 වර්ෂයේ මිල දී ගෙන තිබුණු රු.1,037,763 ක් වටිනා ඉංග්‍රීසි චිත්‍රපට 12ක් අස්පාශ්‍ය වත්කම් ලෙස ගිණුම්ගත කරනු වෙනුවට ඉදිරියට කරන ලද ගෙවීම් ලෙස ගිණුම්ගත කර තිබුණි. ඒ හේතුවෙන් අස්පාශ්‍ය වත්කම් එම ප්‍රමාණයෙන් අඩුවෙන් හා ජංගම වත්කම් එම ප්‍රමාණයෙන් වැඩියෙන් ගිණුම්වල දක්වා තිබුණි.
- (න) 2023 වර්ෂයේ අත්සන් කරන ලද ප්‍රතිචෙළද ගිවිසුමේ 1 හි 1.1 (ඕ) ප්‍රකාරව වැනල් පවත්වාගෙන යාමේ කුලිය හා අධි විභේදන කේතන (HD Encoder) කුලිය වශයෙන් කාර්තුවකට රු.1,500,000 ක් එනම් වසරකට රු.මිලියන 06 ක් ගෙවිය යුතු වුවත් එම කුලී වියදම සමාලෝචිත වර්ෂයේ ගිණුම්ගත කර නොතිබුණි.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 සමාගමේ 2024 වාර්ෂික වාර්තාවේ ඇතුළත් අනෙකුත් තොරතුරු.

මෙම විගණන වාර්තාවේ දිනට පෙර මා ලබාගත් සමාගමේ 2024 වාර්ෂික වාර්තාවේ ඇතුළත් කර ඇති නමුත් මූල්‍ය ප්‍රකාශන සහ ඒ පිළිබඳව වූ මගේ විගණන වාර්තාවේ ඇතුළත් නොවන තොරතුරු, අනෙකුත් තොරතුරු යන්නෙන් අදහස් වේ. මෙම අනෙකුත් තොරතුරු සඳහා කළමනාකරණය වගකිව යුතුය.

මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් වූ මගේ මතයෙන් අනෙකුත් තොරතුරු ආවරණය නොකරන අතර මම ඒ පිළිබඳ කිසිදු ආකාරයක සහතිකවීමක් හෝ මතයක් ප්‍රකාශ නොකරමි.

මූල්‍ය ප්‍රකාශන පිළිබඳ මගේ විගණනයට අදාළව, මගේ වගකීම වන්නේ ඉහත හඳුනාගත් අනෙකුත් තොරතුරු කියවීම සහ එසේ කිරීමේදී අනෙකුත් තොරතුරු මූල්‍ය ප්‍රකාශන සමඟ හෝ විගණනයේදී හෝ වෙනත් ආකාරයකින් ලබාගත් මගේ දැනුම අනුව ප්‍රමාණාත්මක වශයෙන් නොගැලපෙනවාද යන්න සලකා බැලීමයි.

මෙම විගණක වාර්තාවේ දිනට පෙර මා ලබාගත් අනෙකුත් තොරතුරු මත හා මා විසින් කරන ලද කාර්යයන් මත පදනම්ව, මෙම අනෙකුත් තොරතුරු ප්‍රමාණාත්මක වශයෙන් වැරදි ලෙස දක්වා ඇති බව මම නිගමනය කරන්නේ නම්, එම කරුණ මා විසින් වාර්තා කිරීමට අවශ්‍ය වේ. මේ සම්බන්ධයෙන් මට වාර්තා කිරීමට කිසිවක් නැත.

1.4 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ කළමනාකරණයේ සහ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, සමාගම අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය සමාගම ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සමාගමේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සමාගමේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, සමාගමේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.5 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලැස්ම කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වෙනත් ව්‍යාජ මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.

- අභ්‍යන්තර පාලනයේ සම්ප්‍රදායිකත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සමාගමේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාළත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම අගයන ලදී.

මාගේ විගණනය තුළදී හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව පාලනය කරනු ලබන පාර්ශ්වයන් දැනුවත් කරමි.

2. වෙනත් තෛතික හා නියාමන අවශ්‍යතා පිළිබඳ වාර්තාව

- 2.1 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ 2007 අංක 07 දරණ සමාගම් පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.
 - 2.1.1 මාගේ වාර්තාවේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනම කොටසේ විස්තර කර ඇති කරුණු වලින් වන බලපෑම හැර, 2007 අංක 07 දරණ සමාගම් පනතේ 163 (2) වගන්තියේ සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12 (අ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවන් අනුව, විගණනය සඳහා අවශ්‍ය සියලු තොරතුරු සහ පැහැදිලි කිරීම් මා විසින් ලබාගන්නා ලද අතර, මාගේ පරීක්ෂණයෙන් පෙනී යන ආකාරයට නිසි මූල්‍ය වාර්තා සමාගම පවත්වාගෙන ගොස් තිබුණි.
 - 2.1.2 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව සමාගමේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
 - 2.1.3 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 6 (i) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව මාගේ වාර්තාවේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනම කොටසේ (අ),(ඉ),(උ),(ඌ),(ඒ) හි දක්වා ඇති නිරීක්ෂණයන් හැර ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.
- 2.2 අනුගමනය කරන ලද ක්‍රියාමාර්ග සහ ලබා ගන්නා ලද සාක්ෂි මත හා ප්‍රමාණාත්මක කරුණුවලට සීමා කිරීම තුළ, පහත සඳහන් ප්‍රකාශ කිරීමට තරම් කිසිවක් මාගේ අවධානයට ලක් නොවීය.

- 2.2.1 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12(ඇ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව සමාගමේ පාලක මණ්ඩලයේ යම් සාමාජිකයෙකුට සමාගම සම්බන්ධවී යම් ගිවිසුමක් සම්බන්ධයෙන් සෘජුව හෝ අන්‍යාකාරයකින් සාමාන්‍ය ව්‍යාපාරික තත්වයෙන් බැහැරව සම්බන්ධයක් ඇති බව.
- 2.2.2 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12(ඊ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව පහත සඳහන් නිරීක්ෂණය හැර යම් අදාළ ලිඛිත නීතියකට හෝ සමාගමේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානවලට අනුකූල නොවන ලෙස ක්‍රියා කර ඇති බව.

නීතිරීති / විධානයට යොමුව	වටිනාකම රු.	අනුකූල නොවීම
2016 දෙසැම්බර් 29 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 30/2016 හි 3.1 වගන්තිය		ඉන්ධන පරීක්ෂාව සිදුකිරීමේ දී වාහනය නගරය තුළ සහ පිටත ධාවනය කළ යුතු දුර කිලෝ මීටර් 80 ක් වුවත් සමාගමේ වාහන 33 ක ඉන්ධන දහන පරීක්ෂාව සිදු කිරීමේ දී කිලෝ මීටර් 100 ත් 200 ත් අතර දුර ප්‍රමාණයක් ලිඛිත අනුමැතියකින් තොරව ධාවනය කර තිබුණි.

- 2.2.3 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12(උ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව සමාගමේ බලතල , කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූල නොවන ලෙස කටයුතු කර ඇති බව.
- 2.2.4 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12(ඌ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව සමාගමේ සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ අදාළ නීතිරීති වලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර නොමැති බව

2.3 වෙනත් කරුණු

(අ) සමාලෝචිත වර්ෂය සඳහා වූ ක්‍රියාකාරී සැලැස්මේ අලෙවි අංශය සඳහා ආදායම් උත්පාදනය කිරීම යටතේ ගුවන් කාලය අලෙවි කිරීම තුළින් රු.මිලියන 2008 ක ආදායමක් ඇස්තමේන්තු කර තිබුණි. එහිදී අයිටිඑන් ටී.වී , වසන්තම් ටීවී ,ලක්භඩ හා වසන්තම් එෆ්.එම් සඳහා ප්‍රධාන ක්‍රියාකරකම් 08 ක් තුළින් ආදායම් උත්පාදනය ඇස්තමේන්තු කර තිබුණද සමාලෝචිත වර්ෂය අවසාන වන විට ක්‍රියාකාරී සැලැස්මේ ප්‍රගතියට අනුව ප්‍රධාන ක්‍රියාකරකම් 04 ක් පමණක් භාවිතා කරමින් රු.මිලියන 2071 ක ආදායමක් උපයා තිබූ බවට දක්වා තිබුණද සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන අනුව ආදායම රු.මිලියන 1756 කි. වසන්තම් ටී.වී සඳහා වැඩසටහන් 15 ක් සැලැස්ම තුළ ඇතුළත් කර තිබුණද නිම කර තිබුණේ වැඩසටහන් 05 ක් පමණි. වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම තුළ ඇතුළත් නොවූ වැඩසටහන් 24 ක් සඳහා රු.මිලියන 17 ක් වියදම් කර වර්ෂය තුළ දී අවසන් කර තිබුණි.

- (ආ) සමාලෝචිත වර්ෂයේ සමාගමෙහි මුළු වාණිජ ණයගැති ශේෂය රු.941,388,050 ක් වූ අතර ඉන් රු.369,161,342 ක් හෙවත් සියයට 39ක් වර්ෂ 01 ක් ඉක්මවූ ණයගැති ශේෂ වලින් සමන්විත වූ අතර ඉන් රු.233,444,111 හෙවත් සියයට 29ක් අවුරුදු 05 ඉක්මවූ ණයගැති ශේෂ වලින් සමන්විත වී තිබුණු අතර එම ශේෂයන් සමාලෝචිත වර්ෂය වන විටත් අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි. තවද, සමාලෝචිත වර්ෂයේ ප්‍රතිවෙළඳ ණයගැති වටිනාකම රු.35,705,603 ක් වන අතර එම ශේෂයෙන් සියයට 73 ක් හෙවත් රු. 26,102,280 ක් වසර පහ ඉක්මවූ ණය ගැති ශේෂ වන අතර ඒ තුළ 2023 වර්ෂයේ ගිවිසගත් ප්‍රතිවෙළඳ ගිවිසුම මත රු.6,881,600ක ණයගැති වටිනාකමක් පවතින අතර ඒවා අයකර ගැනීමට සමාලෝචිත වර්ෂය තුළ දී කටයුතු කර නොතිබුණි.
- (ඇ) සමාගම විසින් විකාශනාගාර කුළුණු දුරකථන සමාගම් වෙත බදු දීමේ දී දුරකථන සමාගම් සමඟ එළඹී බදු ගිවිසුම් 06 ක් අවලංගු වීමෙන් පසුව එළඹෙන කාලපරිච්ඡේදයට අදාළව එම ගිවිසුම් අළුත් කිරීම සඳහා කටයුතු කර නොතිබුණි.
- (ඈ) රජයේ ඉඩම් පිළිබඳ කාර්ය සංග්‍රහයේ 217 වගන්තියේ (2) (VI) (ආ) උප වගන්තිය ප්‍රකාරව වාණිජ කටයුතු සඳහා කරනු ලබන බදු දීම් වලට අදාළව සෑම පස් අවුරුද්දකට වරක් බදු ප්‍රතිශෝධනය කළ හැකි අතර සමාගම විසින් යටියන්තොට බදු ඉඩම සඳහා 2007 වර්ෂයේ සිට වාර්ෂික බදු මුදල් ගෙවීමේ දී මේ දක්වා බදු හිමියා විසින් සිදු කරන ලද බදු ප්‍රතිශෝධනයන් සැලකිල්ලට ගෙන නොතිබුණි. මේ හේතුවෙන් බදු තක්සේරු වාර්තා අනුව සමාලෝචිත වර්ෂය අවසන් දිනට ගෙවිය යුතු හිඟ බදු මුදල් හා දඩ පොලී වටිනාකම රු.10,571,760 කි.
- (ඉ) මූල්‍ය ප්‍රකාශන සටහන් අංක 32 හි නඩු අංක 51824/ MR සඳහා වූ තීන්දු ප්‍රකාශය ප්‍රකාරව රුපියල් මිලියන පනහක(රු.50,000,000) මුදලක් සාමූහිකව සහ/හෝ වෙන් වෙන්ව පැමිණිලිකරුට අයකරවාදෙමින් ලබාදී තිබූ තීන්දුව ඉවත් කර ගැනීමට සිවිල් නඩු විධාන සංග්‍රහයේ 86(2) වගන්තිය ප්‍රකාරව ඉල්ලීමක් කර තිබුණද මේ සඳහා ගිණුම් තුළ රු.2,000,000 ප්‍රතිපාදනයක් පමණක් සිදු කර තිබුණි.
- (ඊ) 2015 වර්ෂයේ සමාගමෙහි ස්කන්ධ ප්‍රාග්ධනය රු. 3,198,499,721 ක් වූ අතර 2023 වර්ෂයේදී රු.489,921,592 ක් දක්වා අඛණ්ඩව අඩු වී සමාලෝචිත වර්ෂයේ දී රජයේ මුදල් ප්‍රතිපාදන හේතුවෙන් රු.586,757,702 ක් දක්වා එය වැඩි වී තිබුණි. සමාගම 2016 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා අඛණ්ඩව අලාභ ලබා තිබූ අතර සමාලෝචිත වර්ෂයේ අලාභය රු.13,114,063කි. සමාගම යටතේ පවතින අයිටිඑන්,ලක්හඬ හා වසන්තම් එච්එම් හි අලාභයන් පිළිවෙලින් රු.1,930,887 ක්, රු.22,626,550 ක් සහ රු.1,858,792 ක් වී තිබුණි.
- (උ) සමාගම විසින් 2015 වර්ෂයේ මිලදීගත් රු.1,588,500 ක් වූ Hot Swappable Power Distribution Rack යන්ත්‍රයක් සහ 2010 වර්ෂයේ මිලදී ගන්නා ලද රු. 1,218,274 ක් වූ Aros Flexus FT- 30 ,30KVA UPS System යන්ත්‍රයක් වසර 04 ක පමණ කාලයක සිට භාවිතයකින් තොරව නිෂ්ක්‍රීයව පැවතුණි.
- (ඌ) කොකාචිල් විකාශනාගාරයේ සම්ප්‍රේෂණ කටයුතු සඳහා වීදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව විසින් සමාගම වෙත යටිතල පහසුකම් සැපයීම වෙනුවෙන් 2016 වර්ෂයේ සිට සමාලෝචිත වර්ෂය දක්වා එම ආයතනය වෙත වීදුලිය සඳහා ගෙවිය යුතු වටිනාකම වූ රු.25,707,934 ක් ගෙවා නොතිබුණි. 2023 අප්‍රේල් මස 06 වන දින සිට කොකාචිල් විකාශනාගාරයේ විකාශණ කටයුතු නවතා

තිබීම හේතුවෙන් වසන්තම් විවි ,ලක්ඛඩ සහ වසන්තම් එල්.එම් නාලිකා කොකාවිල් සම්ප්‍රේෂණ කුළුණ හරහා සිදු කරන ලද සම්ප්‍රේෂණ කටයුතු ද නවතා තිබුණි. තවද, 2015 වර්ෂයේ සිට සමාලෝචිත වර්ෂය දක්වා කොකාවිල් සම්ප්‍රේෂණ කුළුණ සඳහා සමාගම විසින් ගෙවිය යුතු හිඟ බදු කුලිය රු.48,750,000 ක් විය.

- (එ) සමාලෝචිත වර්ෂය තුල දී සමාගම විසින් සුභ සාධන සංගමය වෙනුවෙන් රැස් කරන ලද රු. 1,276,123ක මුදලින් ඉකුත් වර්ෂයේ දී සංගමයට ලබාදුන් රු.1,000,000 ක ණය මුදල අඩු කර ඉතිරිය සංගමයට ආපසු ලබා දී තිබුණි.නමුත් මෙහිදී,සංගමය රැස්කරන ලද අනුග්‍රාහක දැන්වීම් විකාශනය සඳහා සමාගම දරන ලද ගුවන් කාල පිරිවැය සලකා බැලීමකින් තොරව රැස් කල සම්පූර්ණ මුදලම සංගමයට ලබාදී තිබුණි.
- (ඒ) සමාගමෙහි 2020 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා වූ කාලපරිච්ඡේද තුල වාහන අනතුරු 50 ක් සිදුවී ඒ පිළිබඳ ලේඛනයක සටහන් කර තිබුණද එම අනතුරු සම්බන්ධයෙන් නැතිවීම්/හානිවීම් සිදුවන කල්හි ගතයුතු ක්‍රියාමාර්ග ගැනීම, වගකිවයුත්තන් නිශ්චය කිරීම හා අනතුරු සම්බන්ධයෙන් රියැදුරන් වගකිවයුතු වන අවස්ථා වල දී ඔවුන්ගෙන් අදාළ අලාභ හානි අය කර ගැනීම සඳහා කටයුතු කර නොතිබුණි.
- (ඔ) වැඩ බැලීමේ පත්වීම සඳහා නිර්දේශ කරනු ලබන නිලධාරියාට අනුමත බඳවාගැනීමේ පරිපාටිය අනුව සෑම අතින්ම සුදුසුකම් තිබේද යන්න පැහැදිලිව සඳහන් කළයුතු වුවත් ආයතනයේ සාමාන්‍යාධිකාරීගේ 2009 දෙසැම්බර් 21 දිනැති නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී(පාලන) තනතුරේ වැඩබැලීමට පත්කිරීමට අදාළ අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකා අංක 219/14 හි 2009 ජුනි 01 දින සිට පාලන අංශයේ කළමනාකරණ තනතුර දරණ බව දක්වා තිබුණද 2009 ජුනි 01 දින සිට කොන්ත්‍රාත් පදනම යටතේ කළමනාකරු (පාලන) කොන්ත්‍රාත් තනතුරට පත්කර හා 2009 දෙසැම්බර් 01 දින සිට කළමනාකරු (පාලන/ආයතන) තනතුරට වර්ෂ 03 ක පරිවාස කාලයකට යටත්ව පත්කර තිබීම පිළිබඳ එහි අනාවරණය කර නොතිබුණි.
- (ඔ) පරිවාස කාලයකට යටත්ව පත්කරන ලද නිලධාරියකු පරිවාස කාලය අවසානයේ එම තනතුරෙහි ස්ථීර කිරීම කළයුතු වුවත් කළමනාකරු (පාලන/ආයතන) තනතුරට 2009 දෙසැම්බර් 01 දින පත්කර අදාළ වර්ෂ 03 ක පරිවාස කාලය 2012 දෙසැම්බර් 01 දින සම්පූර්ණ කරන දිනට උක්ත පත්කරන ලද තනතුරෙහි හා 2011 මාර්තු 01 දින සිට වැඩබලන ලද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පාලන) තනතුරෙහි ද ස්ථීර කිරීම කර තිබුණි.
- (ක) සමාගමේ බඳවාගැනීමේ පරිපාටිය අනුව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තනතුර සඳහා අභ්‍යන්තර හා බාහිර අයදුම්කරුවන් විසින් මානව සම්පත් කළමනාකරණය/රාජ්‍ය පරිපාලනය/ව්‍යාපාර පරිපාලනය/කළමනාකරණ හෝ වාණිජ ක්ෂේත්‍රයන්ගෙන් එක් ක්ෂේත්‍රයක උපාධියක් හා මානව සම්පත් කළමනාකරණය/රාජ්‍ය පරිපාලනය/ ව්‍යාපාර පරිපාලනය හෝ කළමනාකරණය සම්බන්ධ පශ්චාත් උපාධියක් සහ අභ්‍යන්තර අයදුම්කරුවකු කළමනාකරණ ක්ෂේත්‍රයේ වසර 05 ක හා බාහිර අයදුම්කරුවකු නම් අදාළ ක්ෂේත්‍රයේ කළමනාකරණ මට්ටමේ තනතුරක අවම වසර 13 ක පළපුරුද්දක් අවශ්‍ය වුවද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පාලන හා මානව සම්පත්) තනතුරට ස්ථීර කර තිබුනිලධාරිනිය සිය ප්‍රථම උපාධිය උද්භිද විද්‍යාව සම්බන්ධයෙන් ලබාගෙන තිබුණි. ආයතනයට

මූලිකව බඳවාගැනීමේ දී සේවා සහතික ඉදිරිපත් නොකිරීම හා සැලකීමේ දී ඇයට වසර 03 ක වැඩ බැලීමේ සේවා කාලයක් පමණක් සපුරා තිබුණි.

පී.එච්.ඩී.ධර්මපාල

විගණකාධිපති (වැ.බ.)



FINANCIAL STATEMENTS

FOR THE YEAR ENDED 31/12/2024

INDEPENDENT TELEVISION NETWORK LIMITED

Page 1

STATEMENT OF COMPREHENSIVE INCOME FOR THE YEAR ENDED 31 DECEMBER

Note

			2024	2023
Revenue	6	1,755,890,594	1,466,223,335	
Other Income	7	202,635,890	215,718,957	
Total Income		1,958,526,484	1,681,942,292	
Program Expenses	8	(574,357,625)	(541,971,692)	
Marketing Expenses	9	(62,883,414)	(97,563,953)	
Other Operating and Administrative Expenses	10	(1,269,234,400)	(1,268,848,083)	
Profit / (Loss) from Operation		52,051,046	(226,441,436)	
Net Finance Income	11	13,091,626	70,597,357	
Compensation on Volunteer Service Retirement		(62,305,681)	(49,500,000)	
Profit / (Loss) Before Taxation		2,836,991	(205,344,079)	
Income Tax Expenses	12	21,951,444	23,702,068	
		24,788,435	(181,642,011)	
Profit / (Loss) for the Year		24,788,435	(181,642,011)	
Basic Earnings Per Share (Rs.)	13	(1.38)	(22.50)	
Profit / (Loss) for the Year		24,788,435	(181,642,011)	
Other Comprehensive Income		(37,902,498)	(32,097,456)	
Total Comprehensive Income for the Year		(13,114,063)	(213,739,467)	

Figures in brackets indicate deductions.

Notes to the Financial Statements on Pages 5 to 23 form an integral part of these Financial Statements.

INDEPENDENT TELEVISION NETWORK LIMITED

STATEMENT OF FINANCIAL POSITION AS AT 31 DECEMBER

Note

2024

2023

ASSETS

Non - Current Assets

Property, Plant and Equipment	14	530,078,685	581,523,759
Intangible Assets	15	13,402,554	14,843,457
Available-for-Sale (AFS) Financial Assets	16	4,000	4,000
Deferred Tax Asset	17	79,765,447	57,814,012
Total Non - Current Assets		623,250,686	654,185,228

Current Assets

Inventories	18	20,335,283	29,282,410
Trade and Other Receivables	19	705,874,448	653,962,374
Staff Loans and Advances	20	46,690,649	50,990,042
Deposits and Advances	21	79,606,780	72,483,861
Current Tax Receivable		21,693,725	10,736,395
Prepayments		10,703,719	5,620,118
Other Financial Assets	22	352,144,802	424,634,213
Cash and Cash Equivalents	23	202,590,686	223,854,095
Total Current Assets		1,439,640,092	1,471,563,508
Total Assets		2,062,890,778	2,125,748,736

EQUITY AND LIABILITIES

Equity

Stated Capital	24	254,450,173	144,500,000
Retained Earnings		332,307,529	345,421,592
Total Equity		586,757,702	489,921,592

Non - Current Liabilities

Retirement Benefits Obligation	25	153,307,873	126,768,650
Government Grants	26	118,245,708	139,436,288
Deferred Tax Liability	17		
Total Non - Current Liabilities		271,553,581	266,204,938

Current Liabilities

Bank Overdraft		229,725,358	228,289,595
Client Advances		142,228,643	144,521,622
Deferred Income	27	72,426,132	70,702,230
Other Payables	28	143,586,514	200,524,492
Statutory Payable	29	40,749,900	48,774,772
Provision and Accrued Expenses		575,862,948	676,709,492
Total Current Liabilities		1,204,579,495	1,369,522,203
Total Equity and Liabilities		2,062,890,778	2,125,748,733

I certify that these Financial Statements of the Company comply with the requirements of the Companies Act No. 07 of 2007.

Finance Manager

The Board of Directors is Responsible for Preparation and Presentation of these Financial Statements.

Approved and Signed for and on behalf of the Board,

Director

Director

Date : 27th February 2025
Colombo,

Figures in brackets indicate deductions.

Notes to the Financial Statements on Pages 5 to 23 form an integral part of these Financial Statements.

INDEPENDENT TELEVISION NETWORK LIMITED*(Expressed in Sri Lankan Rupees)***STATEMENT OF CHANGES IN EQUITY FOR THE YEAR ENDED 31 DECEMBER 2024**

	Stated Capital	Retained Earnings	Total
Balance as at 01 January 2023	95,000,000	559,161,056	654,161,056
Profit for the Year	-	(213,739,467)	(213,739,467)
Addition to Share Capital	49,500,000		
Balance as at 31 December 2023	144,500,000	345,421,589	489,921,589
Profit for the Year	-	(13,114,060)	(13,114,060)
Addition to Share Capital	109,950,173		109,950,173
Balance as at 31 December 2024	254,450,173	332,307,529	586,757,702

Figures in brackets indicate deductions.

Notes to the Financial Statements on Pages 5 to 23 form an integral part of these Financial Statements.

CASH FLOW STATEMENT FOR THE YEAR ENDED 31 DECEMBER

	2024	2023
Cash Flows from Operating Activities		
Profit Before Taxation	2,836,991	(205,344,079)
<i>Adjustments for;</i>		
Amortization of Intangible Assets	126,570,000	127,565,100
Profit/Loss on Sale of Property, Plant and Equipment	(2,917,303)	35,246
Amortization of Government Grants	(21,190,580)	(13,558,661)
Written Back of Un - Paid Balances	(5,376,163)	(6,693,184)
Bad Debts Written-off	314,667	97,668
Provision for Impairment of Trade Receivable	3,491,900	934,414
Provision for Impairment of Receivable	-	-
Decrease in Impairment of Trade Receivables	(7,722,892)	(14,752,229)
Gratuity Charge for the Year	25,505,601	57,933,815
Depreciation	105,572,275	129,575,135
Provision of Deferred Tax	-	-
Exchange Gain	344,043	(1,295,013)
Stock Write Off	0	0
Interest Income	(41,385,242)	(94,931,819)
Interest Expenses	24,790,581	24,334,462
Operating Profit Before Changes in Working Capital	210,833,877	3,900,855
Changes in Working Capital		
Inventories	8,947,127	(9,103,133)
Trade and Other Receivables	(47,053,531)	(95,432,012)
Staff Loans and Advances	4,299,393	2,836,052
Deposits and Advances	(7,122,919)	(46,553,542)
Prepayments	(5,083,601)	2,076,554
Client Advances	(2,292,979)	12,966,059
Deferred Income	-	1,000,000
Other Payables	(59,982,315)	17,670,733
Statutory Payable	(8,024,872)	23,892,491
Provision and Accrued Expenses	(100,846,544)	37,005,344
Cash Generated from Operations	(6,326,357)	(49,740,599)
Gratuity Paid	(31,951,824)	(24,295,020)
Interest Paid	(24,790,581)	(24,334,462)
Taxes Paid	-	-
Net Cash Flow from Operating Activities	(63,068,762)	(98,370,081)
Cash Flows from Investing Activities		
Acquisition of Property, Plant and Equipment	(54,127,201)	(9,209,787)
Proceeds from Sale of Property, Plant and Equipment	-	2,783,383
Expenses Incurred on Capital Work-in-Progress	-	-
Acquisition of Intangible Assets	(125,725,000)	(134,175,000)
Investments in Other Financial Assets	68,986,376	134,475,233
Interest Received	41,385,242	99,058,893
Net Cash used in Investing Activities	(69,480,583)	92,932,722
Cash Flows from Financing Activities		
Government Grant	109,950,173	61,055,346
Dividends Paid	-	-
Net Cash used in Financing Activities	109,950,173	61,055,346
Net Changes in Cash and Cash Equivalents During the Year	(22,599,172)	55,617,987
Cash and Cash Equivalents at Beginning of the Year	(4,535,500)	(60,153,487)
Cash and Cash Equivalents at End of the Year (Note 23)	(27,134,672)	(4,535,500)

Audit Report on Page 1

Figures in brackets indicate deductions.

Notes to the Financial Statements on Pages 5 to 23 form an integral part of these Financial Statements.

1 CORPORATE INFORMATION

1.1 Reporting Entity

Independent Television Network Ltd is a Television and Radio Broadcasting organization, which operates two Television channels and two Radio channels in Sri Lanka. Principal office of the company is at Wickramasinghepura, Battaramulla, Sri Lanka. It was incorporated on 27 April 1992 as a public limited company to take over the business carried on by the Government owned business undertaking of Independent Television Network Ltd, in terms of conversion of State Co operations and government Owned business undertaking in to public Companies Act No 23 of 1987. Accordingly, the balances reflected in the accounts of the Government Owned Business Undertaking have been transferred to the company with the exception of an adjustment in respect of the share capital of Rs.95 million which has been issued to the Secretary to the Treasury resulting in Goodwill of Rs.33,861,107/-which has been fully amortized by the end of the year 2004. Government Grant value of of Rs.159.4 million received in year 2023 and 2024 relating to payment of compensation for volunteer retirement scheme is credited to equity.

1.2 Date of Authorization for Issue

The financial statements of the Independent Television Network Limited for the year ended 31 December 2024 were authorized for issue in accordance with resolution of the Board of Directors dated 27th February 2025.

2 SUMMARY OF SIGNIFICANT ACCOUNTING POLICIES

2.1 Basis of Preparation

The financial statements of Independent Television Network Ltd have been prepared in accordance with Sri Lanka Accounting Standards (SLFRSs). The preparation of financial statements in conformity with Sri Lanka Accounting Standards (SLFRSs) requires the use of certain critical accounting estimates. It also requires management to exercise its judgment in the process of applying the company accounting policies. The areas involving a higher degree of judgments or complexity, or areas where assumptions and estimates are significant to the financial statements are disclosed in note 5.

The financial statements have been prepared on the historical cost basis and apply consistently with no adjustments been made for inflationary factors affecting the financial statements, except for that, the Defined benefits obligation is measured at its present value, based on the projected unit credit method using gratuity formula.

2.2 Changes in Accounting Policies

The changes in accounting policies set out below have been applied consistently to the periods presented in the financial statements, unless otherwise indicated.

The presentation and classification of the financial statements of the previous year have been amended, where relevant, for better presentation and to be comparable with those of the current year.

2.3 Segment Reporting

An operating segment is a component of the company that engages in business activities from which it may earn revenues and incur expenses, including revenues and expenses that relate to transactions with any of the company's other components. All operating segments' operating results are reviewed regularly by the Board to make decisions about resources to be allocated to the segment and assess its performance. The operating segments are organized and managed separately according to different channels that company has. Detailed information on the results of each operating segment is provided in Note 34.

2.4 Going Concern

The Directors have made an assessment of the company's ability to continue as a going concern and they do not intend either to liquidate or to cease trading.

2.5 Events Occurring after the Reporting Period

All material events after the reporting date have been considered and where appropriate adjustments or disclosures have been made in the respective notes to the financial statements.

2.6 Commitments

All material commitments at the reporting period end have been identified and disclosed in the notes to the financial statements.

2.7 Foreign currencies

(a) Functional and presentation currency

Items included in the financial statements of the Company are measured using the currency of the primary economic environment in which the entity operates ("the functional currency"). The financial statements are presented in Sri Lankan Rupees, which is the Company's functional and presentation currency.

(b) Transactions and balances

Foreign currency transactions are translated into the functional currency using the exchange rates prevailing at the dates of the transactions or valuation where items are re measured. Foreign exchange gains and losses resulting from the settlement of such transactions and from the translation at year-end exchange rates of monetary assets and liabilities denominated in foreign currencies are recognized in the income statement.

2.8 Property, Plant and Equipment

Property, plant and equipment are initially recognized at cost including the cost of purchase with any incidental expenses incurred in bringing the assets to its working conditions, for its intend use. Subsequent to initial recognition, property, plant and equipment are measured at cost less accumulated depreciation and any accumulated impairment losses.

Expenditure incurred for the purpose of acquiring, extending or improving assets of permanent nature has been treated as capital expenditure. Subsequent costs are included in the asset's carrying amount or recognized as a separate asset, as appropriate, only when it is probable that future economic benefits associated with the item will flow to the company and the cost of the item can be measured reliably.

Expenditure incurred on repairs or maintenance of property, plant and Equipment in order to restore or maintain the future economic benefits expected from originally assessed standard of performance, is recognized as an expense when incurred.

2.8.1 Depreciation

Land is not depreciated. Provisions for depreciation for other assets are calculated by using a straight-line method to allocate their cost over their estimated useful lives, as follows:

Depreciation	Useful Years
Buildings	20
Plant and Machinery	02 - 15
Audio Frequency Equipment	04 - 08
Furniture and Fittings	08
Transmitter	08
Motor Vehicles	04
Library Books	04
Tools	04
Office Equipment	04

The asset's residual values and useful lives are reviewed, and adjusted if appropriate, at the end of each reporting period. An asset's carrying amount is written down immediately to its recoverable amount if the asset's carrying amount is greater than its estimated recoverable amount.

Gains and losses on disposals are determined by comparing the proceeds with the carrying amount and gain / (loss) is recognized in the statement of comprehensive income.

2.8.2 Capital Work-in-Progress

Capital work-in-progress represents the accumulated cost of materials and other costs directly related to the construction of an asset. Capital work-in-progress is transferred to the respective asset accounts at the time it is substantially completed and ready for its intended use.

2.8.3 Intangible Assets

a) Computer Software

Computer software are recognized as intangible assets if it is probable that future economic benefits that are attributable to the assets will flow to the enterprise and the cost of the asset can be measured reliably. Intangible assets acquired are stated at cost less accumulated amortization and accumulated impairment losses. These costs are amortized over their estimated useful lives of 5 years.

b) Telecasting Rights

Licenses for telecasting rights are recognized as intangible assets if it is probable that future economic benefits arising from sale of services will flow to the enterprise and the cost of the asset can be measured reliably. Intangible assets are stated at cost less accumulated amortization and accumulated impairment losses. These costs are amortized to the extent of related income recognized.

90% of the Telecasting right Expenses	-First run to Telecast
10% of the Telecasting right Expenses	-Second run to Telecast

2.8.4 Impairment of Non – Financial Assets

At each end of reporting period, the company reviews the carrying amounts of its property, plant and equipment and intangible assets to determine whether there is any indication that those assets have impaired. If any such indication exists, the recoverable amount of the asset is estimated in order to determine the extent of the impairment loss (if any). Where it is not possible to estimate the recoverable amount of an individual asset, the company determines the cash-generating units (CGUs) and estimates the recoverable amount of the CGUs to which the asset belongs.

Recoverable amount is the higher of fair value less costs to sell and value in use. In assessing value in use, the estimated future cash flows are discounted to their present value using a pre-tax discount rate that reflects current market assessments of the time value of money and the risks specific to the asset for which the estimates of future cash flows have not been adjusted.

If the recoverable amount of an asset and CGUs is estimated to be less than its carrying amount, the carrying amount of the asset and CGUs is reduced to its recoverable amount. An impairment loss is recognized immediately in the statement of comprehensive income.

2.9 Financial Assets

(a) Classification

The company determines the classification of its financial assets at initial recognition and classifies its financial assets as follows:

- I. Loans and receivables
- II. Available-for-sale (AFS) Financial Assets

I. Loans and receivables

Loans and receivables are non-derivative financial assets with fixed or determinable payments that are not quoted in an active market. Loans and receivables are included in current assets, except for maturities greater than 12 months after the end of the reporting period, which are classified as non-current assets. The company's loans and receivables comprise corporate loans, advances cash and cash equivalents in the end of reporting period.

II. Available-for-sale (AFS) Financial Assets

Available-for-sale financial assets are non-derivatives that are either designated in this category or not classified in any of the other categories. They are included in non-current assets unless the investment matures or management intends to dispose of it within 12 months of the end of the reporting period. Available for sale financial assets comprise of long term unquoted equity investments and Debt Securities.

(b) Recognition and Initial Measurement

Financial assets classified as loans and receivables are recognized on the date on which the company originates the transaction. Other financial assets are recognized on the trade-date on which the company becomes a party to the contractual provision of the financial instrument.

A financial asset is measured initially at fair value plus, in the case of assets not at fair value through profit or loss, directly attributable transaction costs.

Financial assets are derecognized when the rights to receive cash flows from the financial assets have expired or have been transferred and the company has transferred substantially all risks and rewards of ownership of the financial assets.

(c) Subsequent Measurement

I. Loans and receivables

Subsequent to initial recognition, loans and receivables are measured at amortized cost using the effective interest method, less provision for impairment.

II. Available for sale Financial Assets (AFS)

Subsequent to initial recognition, available-for-sale financial assets are measured at fair values, less provision for impairment.

(d) Impairment of financial assets

I. Assets carried at amortized cost

The company assesses at the end of each reporting period whether there is objective evidence that a financial asset is impaired. A financial asset is impaired and impairment losses are incurred only if there is objective evidence of impairment as a result of one or more events that occurred after the initial recognition of the asset (a 'loss event') and that loss event (or events) has an impact on the estimated future cash flows of the financial asset that can be reliably estimated.

For loans and receivables carried at amortized cost, the amount of the loss is measured as the difference between the asset's carrying amount and the present value of estimated future cash flows (excluding future credit losses that have not been incurred) discounted at the financial asset's original effective interest rate. The carrying amount of the financial assets is reduced and the amount of the loss is recognized in the statement of comprehensive income. If, in a subsequent period, the amount of the impairment loss decreases and the decrease can be related objectively to an event occurring after the impairment was recognized, the reversal of the previously recognized impairment loss is recognized in the statement of comprehensive income. The corporate loans receivables are assessed individually for impairment.

II. Available-for-sale (AFS) Financial Assets

The company assesses at the end of each reporting period whether there is objective evidence that a financial asset is impaired. For unquoted equity investments, a significant or prolonged decline in the value of the investments below its cost is also evidence that the assets are impaired. If any such evidence exists for the unquoted investments, the amount of the impairment loss is measured as the difference between the carrying amount of the financial asset and the present value of estimated future cash flows discounted at the current market rate of return for a similar financial asset. Such impairment losses are not reversed.

2:10 Trade Receivables

Trade receivables are amounts due from customers for the services rendered in the ordinary course of business. If collection is expected in one year or less (or in the normal operating cycle of the business), they are classified as current assets. If not, they are presented as non-current assets.

Trade receivables are recognized initially at fair value and subsequently measured at the transaction price (original invoice value) less provision for impairment as they are expected to be received within short term, such that the effect of discounting immaterial.

Provision for impairment of trade receivables is established when there is objective evidence that the company will not be able to collect all amounts due according to the original terms of the receivables. Significant financial difficulties of the debtor, probability that the debtor will enter bankruptcy or financial reorganization and an increase in the number of delayed payments past the maximum credit period of three months are considered as indicators that the trade receivable is impaired. The carrying amount of the asset is reduced through the use of an allowance account, and the amount of the loss is recognized in the statement of comprehensive income within distribution cost.

When a trade receivable is uncollectible, it is written off against the allowance account for trade receivable. Subsequent recoveries of amounts previously written-off are credited against distribution cost in the in the statement of comprehensive income.

Significant trade receivables are assessed individually for impairment and Non- significant trade receivables are assessed for impairment on collective basis.

The model and basis used to assess the trade receivables for impairment as follows:

- (a) Individual Evaluation Model: Following types of trade receivables are reviewed individually to measure the impairment loss.
 - i.) Government Institution - 100% provision only if there is an objective evidence for impairment.
 - ii.) Commercial Clients – Significant Clients - 100% provision only if there is an objective evidence for impairment.
- (b) Collective Evaluation Model: Following types of trade receivables are reviewed collectively to measure the impairment loss.
 - i) Commercial Clients -Non-Significant Clients - Probability Model.

2.11 Inventories

Inventories are stated at cost. Cost is determined on a weighted average basis. Inventories comprise of spare parts, stationeries and fuel and lubricants. Inventories are for consumption not for re-sale.

2.12 Cash and Cash Equivalents

In the statement of cash flows, cash and cash equivalents includes cash in hand, deposits held at call with banks, other short-term highly liquid investments with original maturities of three months or less.

2.13 Share Capital

Share capital is paid out of consolidated fund and ordinary shares are classified as equity.

2.14 Financial Liabilities

The company classifies financial liabilities into other financial liabilities. The company's other financial liabilities include other payables, interest bearing loans and amounts due to related parties. The other financial liabilities are recognized initially at fair value plus any directly attributable transaction costs. Subsequent to initial recognition, these financial liabilities are measured at amortized cost using the effective interest method. The company derecognizes a financial liability when its contractual obligations are discharged, cancelled or expired.

2.15 Borrowings

Borrowings are recognized initially at fair value, net of transaction costs incurred. Borrowings are subsequently carried at amortized cost; any difference between the proceeds (net of transaction costs) and the redemption value is recognized in the statement of comprehensive income over the period of the borrowings using the effective interest method.

Borrowing costs are recognized in comprehensive income statement in the period in which they are incurred.

2.16 Current and Deferred Tax

The tax expense for the period comprises current and deferred tax. Tax is recognized in the income statement, except to the extent that it relates to items recognized in other comprehensive income or directly in equity. In this case, the tax is also recognized in other comprehensive income or directly in equity, respectively.

a) Current Taxation

Current tax liabilities arise to the company in accordance with the provisions of the Inland Revenue Act No. 10 of 2006 and amendments thereto. These liabilities are provided for in the Financial Statements applying the said provisions which the management believes reflect actual liability.

b) Deferred income Tax

Deferred tax is recognized using the balance sheet method, providing for temporary differences between the carrying amounts of assets and liabilities for financial reporting purposes and the amounts used for taxation purposes. Deferred Tax is measured at the tax rates that are expected to be applied to temporary differences when they reverse, based on the laws that have been enacted or substantively enacted by the reporting date.

A deferred tax asset is recognized to the extent that it is probable that future taxable profits will be available against utilized. Deferred Tax assets are reviewed at each reporting date and are reduced to the extent that it is no longer probable that the related tax benefit will be realized.

Deferred tax assets and liabilities are measured at tax rates that are expected to apply to the year when the asset is realized or the liabilities settle, based on the tax rates and the tax laws that have been enacted or substantially enacted as at the reported date.

Deferred income tax assets and liabilities are offset when there is a legally enforceable right to offset current tax assets against current tax liabilities and when the deferred income taxes assets and liabilities relate to income taxes levied by the same taxation authority on the same taxable entity.

2.17 Employee Benefits

a) Defined Benefits Obligation

The company obligation in respect of defined benefit plan is the present value of the defined benefits obligation at the end of the reporting period. The defined benefits obligation is calculated by independent actuaries using the projected unit credit method. The present value of the defined benefits obligation is determined by discounting the estimated future benefit that employee have earned in return for their services in the current and prior period.

Actuarial gains and losses arising from experience adjustments and changes in actuarial assumptions are charged or credited to equity in other comprehensive income in the period in which they arise.

The company will re-measure the define benefit obligation when the amounts recognized in the financial statements will differ materially from the amount that would be determine at the end of the reporting period.

Past service costs are recognized immediately in the statement of comprehensive income. The retirement benefits obligation is not externally funded.

b) Defined Contribution Plans

All employees of the company are members of the Employees 'Provident Fund and Employees 'Trust Fund, to which their employer contributes 15% and 3% respectively of such employees' basic or consolidated wage or salary, cost of living and all other allowances.

2.18 Government Grants

Grants from the government are recognized at their fair value where there is a reasonable assurance that the grant will be received and the company will comply with all attached conditions.

Government grants relating to costs are recognized in the statement of comprehensive income when grants are received.

Government grants relating to property, plant and equipment are included in non-current liabilities as deferred government grants and are credited to the statement of comprehensive income on a straight-line basis over the expected lives of the related assets.

2.19 Provisions

Provisions for operational expenses are recognized when the company has a present legal or constructive obligation as a result of a past event, it is probable that an outflow of economic resources will be required from the company and amounts can be estimated reliably.

Provisions are measured at the estimated expenditure required to settle the present obligation, based on the most reliable evidence available at the reporting date, including the risks and uncertainties associated with the present obligation.

2.20 Contingent Liabilities and Contingent Assets

A contingent liability is a possible obligation that arises from past events whose existence will be confirmed by the occurrence or non-occurrence of one or more uncertain future events beyond the control of the company or a present obligation that is not recognized because it is not probable that an outflow of resources will be required to settle the obligation.

A contingent liability also arises in extremely rare cases where there is a liability that cannot be measured reliably. The company does not recognize a contingent liability but discloses its existence in the Financial Statements.

A contingent asset is a possible asset that arises from past events whose existence will be confirmed by the occurrence or non-occurrence of one or more uncertain future events beyond the control of the company. The company does not

recognize contingent assets but discloses its existence where inflows of economic benefits are probable, but not virtually certain.

2.21 Trade Payables

Trade payables are obligations to pay for goods or services that have been acquired in the ordinary course of business from suppliers. Accounts payable are classified as current liabilities if payment is due within one year or less (or in the normal operating cycle of the business if longer). If not, they are presented as non-current liabilities.

Trade and other payables are recognized initially at fair value and subsequently measured at the original invoice amount as they are expected to be paid within a short period, such that the time value of money is not significant.

2.22 Leases

Leases in which a significant portion of the risks and rewards of ownership are retained by the lessor are classified as operating leases. Payments made under operating leases (net of any incentives received from the lessor) are charged to the income statement on a straight-line basis over the period of the lease.

The company leases certain property, plant and equipment. Leases of property, plant and equipment where the company has substantially all the risks and rewards of ownership are classified as finance leases. Finance leases are capitalized at the lease's commencement at the lower of the fair value of the leased property and the present value of the minimum lease payments.

Each lease payment is allocated between the liability and finance charges. The corresponding rental obligations, net of finance charges, are included in other long-term payables. The interest element of the finance cost is charged to the income statement over the lease period so as to produce a constant periodic rate of interest on the remaining balance of the liability for each period. The property, plant and equipment acquired under finance leases is depreciated over the shorter of the useful life of the asset and the lease term.

3. Comprehensive Income

3.1 Revenue Recognition

Revenue is measured at the fair value of the consideration received or receivable, and represents amounts receivable for services supplied, stated net of Value Added Taxes (VAT). The company recognizes revenue when the amount of revenue can be reliably measured; when it is probable that future economic benefits will flow to the entity.

The company applies the revenue recognition criteria set out below to each identifiable major types of services rendered.

(a) Sale of Air time

Revenue comprises the invoiced value of sale of air time net of Value Added Tax (VAT), Revenue is recognized when the advertisement is telecasted.

(b) Production Income

Revenue comprises the invoiced value of sale of air time net of Value Added Tax (VAT), Revenue is recognized when the production is telecasted.

3.2 Interest income

Interest income is recognized using the effective interest method.

3.3 Rental Income

Rental income is recognized on an accrual basis over the term of rent periods.

3.4 Net Gains and Losses on Disposals of Property, Plant & Equipment

Net gains and losses on disposal of an item on property, plant & equipment are determined by comparing the net sales proceeds with the carrying amount of property, plant & equipment and are recognized in the statement of comprehensive income.

3.5 Other Income

All other incomes are recognized on accrual basis

3.6 **Operating Expenses**

Expenses are recognized in the income statement on the basis of a direct association between the cost incurred and the earning of specific items of income. All expenditure incurred in the running in the business and in maintaining the property, plant and equipment in a state of efficiency has been charged to income in arriving at the profit / (loss) for the year.

4. **Sri Lanka Accounting Standards (SLFRS/LKAS) issued but not yet effective**

Standards issued but not yet effective up to the date of issuance of the financial statements are listed below. The company intends to adopt those standards when they become effective.

- I. **SLFRS 9-Financial Instruments:** SLFRS 9, issued in 2014, replaces the existing guidance in LKAS 39 Financial instruments; Recognition and Measurement. SLFRS 9 includes revised guidance on the classification and measurement of financial instrument, including a new expected credit loss model for calculating impairment on financial assets, and the new general hedge accounting requirements. It also carries forwards the guidance on recognition of financial instrument from LKAS 39. Effective date of IFRS 9 is 1 January 2018.
- II. **SLFRS 15 – Revenue from contracts with customers:** SLFRS 15 establish a comprehensive framework for determining whether, how much and when revenue is recognized. It replace existing revenue recognition guidance, including LKAS 18 Revenue and LKAS 11 construction Contracts. SLFRS 15 is effective for annual reporting period beginning on or after 1 January 2017.

The Company is assessing the potential impacts on its financial statements resulting from the application of SLFRS 15 / SLFRS 9.

5. **Significant Accounting Estimates and judgments**

When preparing the financial statements, management undertakes a number of judgments, estimates and assumptions about the recognition and measurement of assets, liabilities, income and expenses.

- I. The following are significant judgments in applying the accounting policies that have most significant effect on the financial statements.

(a) **Recognition of Deferred Tax Assets**

The extent to which deferred tax assets can be recognized is based on an assessment of the probability of the future taxable income against which the deferred tax assets can be utilized.

- II. Information about estimates and assumptions that have the most significant effect on recognition and measurement of assets, liabilities, income and expenses is provided below:

(a) **Useful life time of depreciable assets**

Management reviews its estimate of the useful lifetime of depreciable assets at each reporting date, based on the expected economic utility of the assets.

(b) **Defined benefit plan**

The present value of the defined benefit plan obligations depends on a number of factors that are determined on projected unit credit method using a number of assumptions. The assumptions are used in determining the net cost and obligation for defined benefit plan including the discount rate disclosed in the note 25. Any changes in these assumptions will impact the carrying amount of defined benefits obligation.

INDEPENDENT TELEVISION NETWORK LIMITED

NOTES TO THE FINANCIAL STATEMENTS FOR THE YEAR ENDED 31 DECEMBER

2024

2023

6	Revenue		
	Sale of Air Time	1,703,803,343	1,385,459,165
	Production Charges	100,935,265	118,345,221
		1,804,738,608	1,503,804,386
	SSCL	(48,848,014)	(37,581,051)
		1,755,890,594	1,466,223,335
7	Other Income		
	Profit on Sale of Property, Plant and Equipment	2,917,303	-
	Registration of Suppliers	471,840	413,702
	You Tube Income	131,913,128	144,134,323
	Fines	856,512	906,537
	Sundry Income	31,810,659	33,790,308
	Charges on Returned Cheques	2,155	-
	Exchange Gain	-	1,295,013
	Amortization/Recurrent Government Grants	21,190,580	13,558,661
	Write Back	5,376,163	6,693,184
	Impairment Allowance Decrease	7,722,892	14,752,229
	Tender Fee	374,658	175,000
		202,635,890	215,718,957
8	Program Expenses		
	Procurement of Program Materials - Foreign	12,991,549	10,483,955
	Procurement of Program Materials - Local	242,390,548	213,748,424
	Amortization of Telecasting Rights	126,570,000	127,565,100
	Other Production	192,405,528	190,174,213
		574,357,625	541,971,692
9	Marketing Expenses		
	Agency and Marketing Executive Commission	47,108,602	83,739,714
	License Fees for Microwave Link	11,968,245	12,346,003
	Market Research Expenses	-	446,154
	Bad Debts Written Off	314,667	97,668
	Impairment of Trade and Other Receivable / Reversal of Over Provision	3,491,900	934,414
		62,883,414	97,563,953
10	Other Operating and Administrative Expenses		
	Salaries and Allowances	416,485,256	419,799,721
	Employees' Provident Fund	55,749,943	55,598,323
	Employees' Trust Fund	11,120,020	11,069,644
	Overtime	63,686,363	62,319,073
	Incentives	29,632,925	33,625,532
	Performance Incentive	-	-
	Re-imbursement of Medical Leave	17,193,381	20,819,655
	Awards to Staff	266,000	1,035,000
	Staff Training	470,199	388,500
	Staff Welfare	24,263,068	22,622,377
	Uniforms to Staff	-	205,567
	Traveling and Subsistence	30,723,757	29,339,025
	Gratuity Charge for the Year	25,505,601	25,836,359
	Housing Loan Interest	2,892,057	3,783,789
	Postage, Telephone and Telex	8,406,036	8,593,022
	Electricity & Power	204,688,535	208,587,903
	Entertainment	398,053	91,786
	Fuel for Generators	10,640,850	14,926,600
	Motor Vehicle Running	63,009,528	66,914,211
	Repairs and Maintenance of Equipment	64,304,489	38,961,757
	Repairs & Maintenance of Buildings	15,982,242	10,202,604
	Repairs & Maintenance of Studio	28,040	32,415
	Maintenance of Garden	310,044	598,430
	Stationery, Minor Articles and Printed Forms	8,125,427	9,025,299
	Advertising and Periodicals	13,502,573	11,550,536
	Balance C/F	1,067,384,387	1,055,927,128

Figures in brackets indicate deductions

Notes to the Financial Statements continued

INDEPENDENT TELEVISION NETWORK LIMITED

NOTES TO THE FINANCIAL STATEMENTS FOR THE YEAR ENDED 31 DECEMBER

2024

2023

Balance B/F	1,067,384,387	1,055,927,128
Maintenance of Roads	-	-
Other Maintenance	2,144,900	2,133,116
Insurance	8,924,566	5,882,525
Rent, Rates and Taxes	31,976,450	26,505,218
Depreciation	106,168,177	125,348,415
Amortization of Intangible Assets	-	-
Security	20,878,535	21,606,265
Subscriptions to Foreign Organizations	411,021	1,086,243
Water Supply	2,710,692	2,367,131
Audit Fees	1,259,050	1,446,900
Board Of Suvey	300,000	300,000
Legal Expenses	6,294,531	5,227,617
Expenses on Board Meetings	855,465	1,266,115
Ceremonial Expenses	400,905	423,395
Consultancy Fee	407,500	120,000
Compensation	-	-
Professional Charges	591,346	603,707
Management Information System	425,000	1,404,250
Prime TV Expenses	-	-
Stamp Duty	194,495	156,522
Registration Fees	3,167,738	7,000
Web Hosting Services	9,277,947	10,069,383
Dialog TV Connection	654,839	727,379
Donations	390,000	350,000
Exchange Loss	344,043	-
Provision for slow moving Inventory	-	-
Loss on Sale of Property, Plant and Equipment	-	35,246
Frequency Charges	2,599,450	3,960,970
Internet and Link Charges	1,212,043	1,425,769
Impairment of Other Receivables	-	-
Stock Write Off	-	-
Bank Charges	261,320	467,789
ESC write off	-	-
	<u>1,269,234,400</u>	<u>1,268,848,083</u>
11 Net Finance Income		
<i>Interest Income</i>		
Interest on Investments	36,013,800	93,135,219
Staff Loan Interest	1,868,407	1,796,600
	<u>37,882,207</u>	<u>94,931,819</u>
12 Interest Expenses		
Interest on Overdraft	(24,790,581)	(24,334,462)
Lease Interest	-	-
Bank Loan Interest	-	-
	<u>13,091,626</u>	<u>70,597,357</u>

Figures in brackets indicate deductions

Notes to the Financial Statements continued

INDEPENDENT TELEVISION NETWORK LIMITED

NOTES TO THE FINANCIAL STATEMENTS FOR THE YEAR ENDED 31 DECEMBER

2024

2023

13 Basic Earnings Per Share (Rs.)

Basic Earnings Per Share is calculated by dividing the net profit / (Loss) for the year attributable to ordinary shareholders by the weighted average number of ordinary shares in issue during the year.

Amount used as the Numerator

Net Profit / (Loss) Attributable to Ordinary Shareholders (Rs.)	(13,114,063)	(213,739,466)
---	--------------	---------------

Number of Ordinary Shares used as the Denominator

Weighted Average Number of Ordinary Shares in issue	9,500,000	9,500,000
---	-----------	-----------

Basic Earnings Per Share (Rs.)

	(1.38)	(22.50)
--	---------------	----------------

Figures in brackets indicates deductions.

Notes to the Financial Statements continued

NOTES TO THE FINANCIAL STATEMENTS FOR THE YEAR ENDED 31 DECEMBER 2024

Figures in brackets indicates deductions.
Notes to the Financial Statements continued

INDEPENDENT TELEVISION NETWORK LIMITED

(Expressed in Sri Lankan Rupees)

14.2 Capital Work-in-Progress		As at 01 Jan. 2024	Incurred (Transferred)	As at 31 Dec. 2024
Buildings		1,098,000	-	1,098,000
Net Carrying Value		1,098,000		1,098,000
15	Intangible Assets	Computer Software	Telecasting Rights	Total
At Cost				
Balance as at 01 January 2023		13,503,617	955,383,349	968,886,966
Additions / (Disposals)			134,175,000	134,175,000
Balance as at 31 December 2023		13,503,617	1,089,558,349	1,103,061,966
Additions / (Disposals)			125,725,000	125,725,000
Balance as at 31 December 2024		13,503,617	1,215,283,349	1,228,786,966
Amortization				
Balance as at 01 January 2023		12,077,659	948,575,749	960,653,408
Charge for the Year		595,904	127,565,100	128,161,004
Balance as at 31 December 2023		12,673,563	1,076,140,849	1,088,814,412
Charge for the Year			126,570,000	126,570,000
Balance as at 31 December 2024		12,673,563	1,202,710,849	1,215,384,412
Net Carrying Values			2024	2023
Computer Software			830,054	1,425,958
Telecasting Rights			12,572,500	13,417,500
			13,402,554	14,843,458

Figures in brackets indicates deductions.

Notes to the Financial Statements continued

CATEGORIES OF FINANCIAL ASSETS AND FINANCIAL LIABILITIES

The fair values of the financial assets and liabilities, together with the carrying amounts reported in the statement of financial position are as follows,

The Fair Values and The Carrying Values of Financial Assets And Liabilities.

	2024	2023
FINANCIAL ASSETS		
Available for Sale (AFS) Financial Assets		
Investment in Unquoted Share (Note 16)	4,000	4,000
The Available for Sale (AFS) investment is stated at cost as its fair value cannot be reliably measured.		
Loans And Receivables		
Trade and Other Receivables (Note 19)	705,874,448	653,962,374
Staff Loans and Advances (Note 20)	46,690,649	50,990,042
Deposits and Advances (Note 21)	79,606,780	72,483,861
Other Financial Assets (Note 22)	352,144,802	424,634,213
Cash and Cash Equivalents (Note 23)	202,590,686	223,854,095
Total Financial Assets	1,386,907,365	1,425,924,585
The loans and receivables are stated at carrying values as their carrying value approximates the fair value.		
FINANCIAL LIABILITIES		
Other Financial Liabilities		
Client Advances	142,228,743	215,223,854
Other Payables (Note 29)	40,749,900	48,774,772
Total Financial Liabilities	182,978,643	263,998,626

16	Available-for-Sale (AFS) Financial Assets		
	Investment in Lanka Puwath Limited - (No of Shares -4)	4,000	4,000

Investment in Lanka Puwath Ltd is measured at cost as its fair value cannot be reliably measured.

17	Defferd Taxation		
	Balance as at 01 January	(57,814,008)	(34,111,940)
	(Charge) / Reverse for the Year	(21,951,439)	(23,702,068)
	Balance as at 31 December (Note 17.1)	(79,765,447)	(57,814,008)

17.1 The Analysis of Deferred Tax Assets and Liabilities**Deferred Tax Assets**

From Retirement Benefits Obligation	45,992,362	38,030,596
From Impairment Provisions - Trade Receivable	82,415,671	81,805,747
From Impairment Provisions - Staff Loans	402,381	402,381
From Impairment Provisions - Slow Moving Inventories	2,492,121	2,345,386
From Impairment of Dishooured Cheques	5,014,050	5,032,896
	136,316,585	127,617,006

Deferred Tax Liability

From Accelerating Depreciation	56,551,138	
	(79,765,447)	(127,617,006)

17 Deferred Tax Assets Contd...

Deferred tax assets are recognized for provision for defined benefits obligation, impairment provision for trade and other receivables and provision for slow moving inventories to the extent that the realization of the related tax benefits through future taxable profits are probable and deferred tax liabilities are recognized for accelerating depreciation.

Figures in brackets indicates deductions.

Notes to the Financial Statements continued

NOTES TO THE FINANCIAL STATEMENTS FOR THE YEAR ENDED 31 DECEMBER

2024

2023

18 Inventories		
Fuel	11,126,552	11,952,704
Spares and Others	17,022,137	25,143,112
Engine Oil	4,546	4,546
	28,153,235	37,100,362
Provision to write - down	(7,817,952)	(7,817,952)
	20,335,283	29,282,410

Provision to write - down has been made for slow moving inventories of electronic and spare parts.

19 Trade and Other Receivables		
Trade Receivables	977,505,981	905,105,716
Other Receivables (Note 19.2)	14,633,474	39,980,208
	992,139,455	945,085,924
Provision for Impairment (Note 19.1)	(286,265,007)	(291,123,550)
	705,874,448	653,962,374

19.1 The Details of Provision for Impairment of the Trade Receivables

2024

2023

Commercial Debtors	253,760,388	258,493,382
Contra deal Debtors	14,641,728	14,641,728
Dishonored Cheques	16,649,772	16,775,321
Other Receivable	1,213,120	1,213,120
	286,265,007	291,123,551

19.2 Other Receivables

Other	13,420,354	38,767,088
From Employees	1,213,120	1,213,120
	14,633,474	39,980,208

20 Staff Loans and Advances		
Festival Advances	282,500	346,500
Distress Loans	38,714,771	39,997,096
Vehicle Loans	6,855,528	9,390,263
Textile Loan	966,000	1,201,000
Special loan-Covid	-	183,333
	46,818,799	51,118,192
Provision for Impairment	(128,150)	(128,150)
	46,690,649	50,990,042

Staff loans are measured at fair value using the interest rate of 4.2% instructed by the Government circular under procurement guidelines para XXIV subsection 3.8. Since the company is covered under establishment code, the rate at which the loans have been granted is considered as the market interest rate for employees working at government organizations.

NOTES TO THE FINANCIAL STATEMENTS FOR THE YEAR ENDED 31 DECEMBER

2024

2023

21	Deposits and Advances		
	Local Advances	677,815	1,012,053
	LC Deposits	18,571,839	9,561,665
	Advance for Local Purchase	3,675,173	1,909,192
	Others	56,681,953	60,000,951
		79,606,780	72,483,861

22	Other Financial Assets		
	Fixed Deposits	342,964,545	411,950,921
	Interest Receivable	9,180,257	12,683,292
		352,144,802	424,634,213

Investments in fixed deposits are pledged against company's overdraft facilities to extent the face value of investments and are measured inclusive of interest receivable.

Details of the fixed deposits pledged and the overdraft facilities are as follows:

Financial Institution	Type of the Facility	Limit of the Facility	Face Value of the Fixed Deposits Pledged
Bank of Ceylon	Overdraft	5,900,000	7,015,638
Bank of Ceylon	Overdraft	235,000,000	280,572,983
Bank of Ceylon	Letter of Credit	100,000,000	121,601,882

23	Cash and Cash Equivalents	2024	2023
	Bank and Cash Balances	74,014,703	103,846,132
	Short Term Fixed Deposits	128,575,983	120,007,963
		202,590,686	223,854,095

24	Stated Capital		
	<i>Issued and fully paid</i>		
		9,500,000	9,500,000
	Value (Rs.)	254,450,173	144,500,000

25	Retirement Benefits Obligation		
	Balance as at 01 January	126,768,650	111,012,451
	Expenses Recognized in Comprehensive Income	25,505,601	25,836,359
	Actuarial (Gain)/ Losses Recognized in Payable	33,595,064	32,097,455
		(36,868,876)	(17,882,595)
	Payments Made During The Year	4,307,434	(24,295,020)
	Balance as at 31 December	153,307,873	126,768,650

25.1	Expenses Recognized in Comprehensive Income		
	Current Service Cost		7,757,990
	Interest Charge for the Year		17,747,611
	Net Actuarial (Gain)/Loss recognized in year		37,902,498
	(Gain) / Loss Arising From Changes in the Assumptions		
		-	63,408,099

These assumptions are developed by the Company is based on the management's best estimates of variables used to measure the retirement benefits obligation. Discount rate is determined on the basis of market yield for five years Government Bond at end of the reporting period.

The principal assumptions used are as follows.

Mortality: A 1967/70 Mortality Table

Disability: 10% of the Mortality Table

Normal Retirement Age: 60 years

Rate of Discount: 12% p.a.

Staff turnover Rates: 9% upto age 54 and thereafter 0%

Salary escalation rate: 3% in 2024, 2025 and 2026 and thereafter 7% p.a.

Figures in brackets indicates deductions.

Notes to the Financial Statements Continued

INDEPENDENT TELEVISION NETWORK LIMITED

NOTES TO THE FINANCIAL STATEMENTS FOR THE YEAR ENDED 31 DECEMBER

2024

2023

26 Government Grants		
Balance as at 01 January	139,436,288	91,939,603
Received		61,055,346
Amortization for the Year	(21,190,580)	(13,558,661)
Balance as at 31 December	118,245,708	139,436,288

The above grants received from the Government of Sri Lanka for the development of telecasting and transmission stations. The amounts spent have been capitalized under the relevant class of property, plant and equipment. The corresponding grant is being amortized over the useful life of the related assets.

27 Deferred Income		
Balance as at 01 January	70,702,230	69,702,230
Goods and Services Received	1,723,902	1,000,000
Recognized in the Comprehensive Income		-
Balance as at 31 December	72,426,132	70,702,230

Deferred income represents the net impact of a barter transaction where the company has utilized a higher value of the goods and services provided by the customers, compared to the value of services provided by the company. The deferred income is amortized as services utilized by the customers.

28 Other Payables		
Deposits	2,621,750	559,310
Sundry Creditors	10,873,926	5,761,407
L.C. Advance	2,094,883	2,094,883
Payables	43,568,274	104,333,825
Unclaimed Payments	875,020	1,203,955
Unidentified Deposits	2,414,774	1,293,239
Cancelled Cheques	6,440,362	7,422,918
Retention	3,659,689	3,744,289
Doramandalawa Trust Fund	513,995	501,306
Manushshathwaye Sathkaraya	2,398,642	3,333,111
Rent	68,125,199	70,276,249
	143,586,514	200,524,492

29 Statutory Payable		
Current Tax		
Value Added Tax (VAT)	40,356,304	45,754,410
SSCL Tax Payable	196,869	346,132
Nation Building Tax (NBT)		
Economic Service Charge		
Withholding Tax	104,360	243,347
Gratuity Payable	0	2,328,743
Stamp Duty	92,367	102,140
	40,749,900	48,774,772

- 30 Related Party Disclosures**
The company's related parties includes Government of Sri Lanka, State Owned Enterprises, Other Government Related Entities and Key Management Personnel.

Transactions with Key Management Personnel (KMPs)

According to the Sri Lanka Accounting Standards LKAS 24 "Related Party Disclosures" (KMPs) are those having responsibility for planning, directing and controlling the activities of the entity directly or indirectly. Accordingly, the Board of Directors have been classified as KMPs.

Transactions with Key Management Personnel

	2024
Remuneration & Other Short Term Employee Benefits	3,892,665
Post Employment Benefits	Nil
Loan & Advances granted during the period	Nil

ets indicates deductions.

Notes to the Financial Statements continued

NOTES TO THE FINANCIAL STATEMENTS FOR THE YEAR ENDED 31 DECEMBER 2024

30 Related Party Disclosures

The company's related parties includes Government of Sri Lanka, State-Owned Enterprises, Other Government Related Entities and Key Management Personnel.

Transactions with Key Management Personnel (KMPs)

According to the Sri Lanka Accounting Standards LKAS.24 "Related Party disclosures" KMPs are those having responsibility for planning, directing and controlling the activities of the entity directly or indirectly. Accordingly, the Board of Directors have been classified

31 Related Party Transactions

Details of significant related party transactions that the company carries out are as follows:

Transactions with Government of Sri Lanka , State-Owned Enterprises and Other Government Related Entities

The Government of Sri Lanka is only the capital holder of the company and thus has control over its operation. Accordingly the company has considered the Government of Sri Lanka and other entities which are controlled, jointly controlled or significantly influenced by the Government of Sri Lanka (Government related entities) as related parties.

Related Party	Nature of Transactions for the reporting Period	Transaction Value
Government of Sri Lanka	Dividend Paid	-
	Sale of Airtime	17,497,953.22
	Purchase of goods and services Obtained	189,145,235.00
Local Government Bodies	Payment of Rent and Rates	29,346,804.20
State Owned Enterprises	Sale of Airtime	597,717,878.44
	Purchase of goods and services Obtained	-
	Mobilization Advance for Construction	-
Other Government Related Entries	Sale of Airtime	-
	Purchase of goods and services Obtained	42,087,393.00

32 Commitments and Contingencies

There were no material capital expenditure or other financial commitments approved by the Board of Directors as at 31 December 2024. The details of the pending litigations as at 31 December 2024 are given below.

No	Description of the case	Matter	Position of the Case	Management Estimate
1	Gairuka Perusinghe Vs. Case No : 51824/MR The Court House : The District Court Colombo	The case was filed by the plaintiff, against the	Since all the Each defendant is either collectively or	Rs. 50,000,000.00
2	Chandani Nelum Rathnayaka Vs. Independent Television Network Ltd Case No: CHC/08/2018/ IP The Court House: The Commercial High Court of Colombo	The plaintiff filed the case against the Defendants for violating intellectual property rights relating to "Ranmuthu Doowa" Sinhala movie.	on the ground of telecast the respective movies which had been obtained from the relevant distributors after signing agreements. In all the agreements signed with the distributors significantly specified that the distributors shall indemnify ITN in any legal action, claim or liability. On that ground in case ITN is compelled to pay any damage and /or cost in the judgments those damages bound to pay to the plaintiff can get claimed from the distributors as per the said indemnify clause. In case if the distributors does not	Rs. 5,100,000.00
3	Antena Entrainment SDN BHD Vs Independent Television Network Ltd and Sanjeewa Tampoe. Case No: CHC/38/2019/IP The Court House: The Commercial High Court of Colombo	The case was filed by the plaintiff against the defendants for the violation of the legal rights vested in the plaintiff relating to telecasting, distributing, and selling the Hindi movie namely 'Total Dhamal'		Rs. 20,000,000.00

4	Antena Entrainment SDN BHD Vs Independent Television Network Ltd and Sanjeewa Tampoe.	The case was filed by the plaintiff against the defendants for the violation of the legal rights vest in the plaintiff relating to telecasting, distributing, and selling the Hindi movie namely Bhaagi 2.	on the ground of telecast the respective movies which had been obtained from the relevant distributors after signing agreements. In all the	Rs. 5,000,000.00
	Case No: CHC/39/2019/IP The Court House: The Commercial			
5	Antena Entrainment SDN BHD Vs Independent Television Network Ltd and Sanjeewa Tampoe.	The case was filed by the plaintiff against the defendants for the violation of the legal rights vested in the plaintiff relating to telecasting, distributing, and selling the Hindi movie namely Bad Man		Rs. 20,000,000.00
	Case No: CHC/40/2019/IP The Court House: The Commercial High Court of Colombo			
6	Antena International Ltd Vs Independent Television Network Ltd and Sanjeewa Tampoe.	The case was filed by the plaintiff against the defendants for the violation of the legal rights vest in the plaintiff relating to the telecast, distribution, and sale of the Hindi movie namely 'Mission Mangal'		Rs. 50,000,000.00
	Case No: CHC/41/2019/IP The Court House: The Commercial High Court of Colombo			
7	Antena International Ltd Vs Independent Television Network Ltd and Sanjeewa Tampoe.	The case was filed by the plaintiff against the defendants for the violation of the legal rights vest in the plaintiff relating to telecasting, distributing, and selling the Hindi movie namely Kalank		Rs. 50,000,000.00
	Case No : CHC/42/2019/IP The Court House: The Commercial High Court of Colombo			
8	Tissa Mahanama Nagodavithana films (Pvt)Ltd Vs Hemampriya Kandambi, Independent Television Network Ltd	The case was filed by the plaintiff, against the Defendants for the violation of intellectual property rights relating to "Muwanpalassa I" Sinhala movie.	The plaintiff does not contest the case against ITN.	Rs. 5,000,000.00
	Case No :CHC/34/17/IP The Court House : The Commercial High Court			

9	Tissa Mahanama Nagodavithana Films (Pvt) Ltd Vs Hemampriya Kandambi, Independent Television Network Ltd Case No: CHC/25/14/IP The Court House: The Commercial High Court of Colombo	The plaintiff filed the case against the Defendants for violating intellectual property rights relating to "Thakkita Tharikita" and "Nohadan Amme" Sinhala movies.		Rs. 3,000,000.00
10	Tissa Mahanama Nagodavithana Films (Pvt) Ltd Vs Independent Television Network Ltd & Hemampriya Kandambi, Case No: CHC/04/14/IP Court House – Commercial High Court	The case was filed by the plaintiff, against the Defendants for the violation of intellectual property rights relating to "Badulu Kochchiya" Sinhala movies.		Rs. 5,000,000.00
11	Tissa Mahanama Nagodavithana films (Pvt) Ltd Vs Hemampriya Kandambi, Independent Television Network Ltd Case No : CHC/16/14/IP	The Court House: The Commercial High Court of Colombo The case was filed by the plaintiff, against the Defendants for the violation of intellectual property rights relating to "Thewatha", "Aparadaya Ha Daduwama" and "Pem Raja Dahana" Sinhala movies.		Rs. 2,225,000.00
12	K.W.W.M.B.M.G.K.B. Wekadapola Vs. Independent Television Network Limited Case No: A/90/2023 The Court House: The Industrial Court	The Applicant is a Senior Cameraman attached to the Programme Division who filed this case against the Institute for not selecting him for either Assistant Manager (Programme) or Assistant Manager (Logistic and Current Affairs) posts.	Trial in progress.	-

13	Jathika Sevaka Sangamaya (On behalf of Sanjeewa Weerasinghe) Vs Independent Television Network Ltd Case No:13/14/2020 The Court House: The Labor Tribunal Boralla	The case was filed by the petitioner against the respondent stating that his contract of employment has been terminated illegally.	Trial in progress.	
14	Assistant Labour Commissioner Vs Independent Television Network Ltd Case No: 8316/5/24 Labour The Court House: The Magistrate Court of Colombo	The case was filed by the plaintiff, against the Defendant for abducting the Award of the Arbitrator, not settling Rs. 42,635,020.80/-	The case is lay by until the WRIT /0354/2023 matter is concluded.	
15	Independent Television Network Limited V. D.A.Anil Nishantha and 16 Others Case No. WRIT/0354/2023 The Court House: The Court of Appeal	ITN has filed this writ case to quash the Award dated 13.03.2023 in the A/49/2022 case and the gazette extraordinary no: 2328/03 containing the said award dated 18.04.2023	Fixed for argument.	Rs. 42,635,020.80
16	Janaka Jaminda Bandara Vs ITN & 12 Others Case No. WRIT/0079/2024 Court House – The Court of Appeal	The petitioner one of employees of ITN filed this case to set aside the decisions taken by the Board of Directors of ITN pertaining to the selection procedure of employees for the Voluntary Retirement Scheme conducted in	Objections to be filed.	
17	Ven Pitidoowe Siridarma alias Samanthra Bhadra Thero Vs. Sudarman Radaliyagoda Case No: 8715/M/2024 The Court House: The District Court of Kaduwela.	This declaratory case was filed by the Plaintiff against the Defendant for the phrases, and statements mentioned against him in the 'Thulawa' programme which was telecast on 26th January 2024	8715/M, 8707/M, 8623/M are the cases filed against ITN in the year of 2024 and ITN is liable to settle	Rs. 500,000,000.00

18	<p>Ven Pitidoowe Siridarma alias Samanthra Bhadra Thero Vs. Independent Television Network Ltd</p> <p>Case No: 8707/M/2024</p> <p>The Court House: The District Court of Kaduwela.</p>	<p>This defamatory case was filed by the Plaintiff against the Defendant for the phrases, and statements mentioned against him in the 'Thulawa' programme which was telecast on 25th January 2024.</p>		<p>Rs. 500,000,000.00</p>
19	<p>Reggee Advertising Services Pvt Ltd Vs. ITN</p> <p>Case No: 8623/M/2024</p> <p>The Court House: The District Court of Kaduwela</p>	<p>The Plaintiff filed this case against the defendant to claim the due amount in value of Rs. 7,612,768.80 and the legal interest for the services provided to create and maintain the hoardings.</p>	<p>AG Department has informed that ITN is unable to take up a</p>	<p>Rs. 10,000,000/-</p>
20	<p>Dombagaha Pathiranaage Niraj Kumudu Janaranjana Peiris Vs. ITN</p> <p>Case No : 8384/M/2022</p> <p>The Court House : The District Court Kaduwela</p>	<p>The Plaintiff is a former Accountant, who was terminated from service after conducting disciplinary procedure for a case of misappropriation of funds of approximately Rupees Two Million of Lakhanda Radio.</p> <p>He filed this case against the defendant to claim damages for the pain and suffering he has had due to the cases filed against him at the Homagama High Court on malicious grounds.</p>	<p>Fixed for order.</p>	<p>Rs. 15,000,000.00</p>
21	<p>Independent Television Network Ltd Vs. Harcourts Advertising (Pvt) Ltd</p> <p>Case No – DMR/2623/2018</p> <p>The Court House: The District Court of Colombo</p>	<p>The defendant is one of the default customers of the Institute.</p>	<p>Fixed for trial.</p>	<p>Rs. 1,358,640.00</p>

22	R.H. Steel Building System (Pvt) Ltd Vs ITN Case No: SLNAC/ARB/70-12-2023	The claimant filed this case against ITN at the Sri Lanka Natinal Arbitration center to proceed on the Adjudicators award deliverd pertaining to the commercial dispute that arose among the parties under the contract signed for building up the office complex near the main gate of the head office of ITN.	Statement of claim to be filed.	
23	Maharaja Entrainment Vs. Independent Television Network Ltd Case No : CHC/37/2019/IP The Court House: The Commercial High Court of Colombo	The case was filed by the plaintiff against the defendant for the violation of the legal rights vest in the plaintiff relating to telecast, distributing, and selling the movie namely 'Asterix the Secret of Magic Potion'	Case negotiated for Settlement for the value of Rs. 5 million.	Rs. 300,000,000.00

NOTE 34
INDEPENDENT TELEVISION NETWORK LTD
Operational Segment Information

The following table presents the revenue, cost of sale, operational expenses and profit for the year ended 31 December 2023 and 31 December 2024

For the Year ended 31 December	ITN		VASANTHAM TV		LAKSHANDA		VASANTHAM FM		TOTAL	
	2024	2023	2024	2023	2024	2023	2024	2023	2024	2023
Revenue	1,504,446,984	1,248,627,457	127,124,781	104,300,241	79,852,016	67,334,090	44,466,813	45,961,547	1,755,890,594	1,466,223,335
Cost of Sales	(493,559,177)	(458,137,000)	(64,107,370)	(74,953,828)	(11,283,102)	(5,926,794)	(5,407,976)	(2,954,070)	(574,357,625)	(541,971,692)
Gross Profit / (Loss)	1,010,887,807	790,490,457	63,017,411	29,346,413	68,568,914	61,407,296	39,058,837	43,007,477	1,181,532,969	924,251,643
Total Expenses Net of Other Income	(956,285,378)	(967,423,007)	(48,766,308)	(38,377,812)	(84,262,272)	(81,168,243)	(29,423,835)	(37,626,630)	(1,118,737,793)	(1,124,595,692)
Operational Profit / (Loss)	54,602,429	(176,932,550)	14,251,103	(9,031,399)	(15,693,358)	(19,760,947)	9,635,002	5,380,847	62,795,176	(200,344,049)
Compensation on VRS Scheme	(45,816,619)	(44,500,000)	-	-	(6,273,795)	(5,000,000)	(10,215,267)	-	-	(65,989,062)
Profit / (Loss) Before Tax	8,785,810	(132,432,550)	14,251,103	(9,031,399)	(21,967,153)	(24,760,947)	(580,265)	5,380,847	62,795,176	(134,354,987)
Income Tax Expenses	19,582,035	22,938,011	-	-	2,369,409	764,059	(580,265)	-	21,951,444	23,702,070
Profit / (Loss) for the Year	28,367,845	(153,994,539)	14,251,103	(9,031,399)	(19,597,744)	(23,996,888)	(580,265)	5,380,847	83,746,620	(110,652,917)
Actuarial Gains (Losses) on defined Plan	(32,646,130)	(26,813,897)	(948,934)	(851,283)	(3,028,907)	(3,819,779)	(1,278,527)	(612,497)	(37,902,498)	(32,097,556)
Total Comprehensive Income	(4,278,285)	(180,808,436)	13,302,169	(9,882,682)	(22,626,651)	(27,816,667)	(1,858,792)	4,768,350	(15,461,559)	(213,739,335)
Non Current Assets	582,774,668	612,955,037	17,431,043	18,799,535	20,450,959	21,751,435	246,621	679,216	620,903,291	654,185,223
Current Assets	2,005,506,975	2,015,201,512	136,391,066	165,807,175	104,390,100	100,185,308	19,432,800	23,133,115	2,265,720,941	2,304,327,110
Total Assets	2,588,281,643	2,628,156,549	153,822,109	184,606,710	124,841,059	121,936,743	19,679,421	23,812,331	2,886,624,232	2,958,512,333
Equity	1,427,723,634	1,359,502,144	(166,053,061)	(179,355,225)	(492,847,529)	(477,905,108)	(93,189,900)	(103,235,168)	675,633,144	599,006,643
Non Current Liabilities	152,545,639	111,301,522	120,269,261	140,734,386	15,253,557	12,729,701	1,347,335	1,439,330	289,415,792	266,204,939
Current Liabilities	1,008,012,377	1,157,352,883	199,605,907	223,227,554	602,435,030	587,112,152	111,521,982	125,608,167	1,921,575,296	2,093,300,756
Total Liabilities	2,588,281,650	2,628,156,549	153,822,107	184,606,715	124,841,058	121,936,745	19,679,417	23,812,329	2,886,624,232	2,958,512,338

Figures in brackets indicates deductions.
Notes to the Financial Statements continued